



ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අති විශේෂ

අංක 2113/11 - 2019 මාර්තු මස 05 වැනි අඟහරුවාදා - 2019.03.05

(රජයේ බලපැවැත්වූ ප්‍රසිද්ධ කරන ලදී)

I වැනි කොටස: (I) වැනි ඡේදය - සාමාන්‍ය

රජයේ නිවේදන

2018 අංක 35 දරන මුදල් පනත

නිවේදනය

2018 අංක 35 දරන මුදල් පනතේ 51 වැනි වගන්තිය සමග කියවිය යුතු 19 වැනි වගන්තිය යටතේ මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාර, මුදල් අමාත්‍ය, මංගල සමරවීර වන මම මෙම නියෝගය මගින් පහත සඳහන් නියෝග නියම කරමි.

මංගල සමරවීර,
මුදල් අමාත්‍ය.

2019 මාර්තු මස 05 වැනි දින,
කොළඹ 01,
මුදල් අමාත්‍යාංශයේ දී ය.

නියෝග

1. මෙම නියෝග, 2019 අංක 1 දරන මුදල් (මෝටර් වාහන මත සුබෝපබෝගී බද්ද) නියෝග ලෙස හඳුන්වනු ලැබිය හැකි ය.
2. 2018 අංක 35 දරන මුදල් පනතේ 19, 20 සහ 21 යන වගන්තිවල කාර්යයන් සඳහා නියම කරනු ලබන දිනය 2019 මාර්තු මස 6 වන දින විය යුතු ය.
3. ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන නිශ්චිතව සඳහන් කරන ලද යම් මෝටර් වාහනයක් මත පනතේ 19 වන වගන්තිය යටතේ ගෙවිය යුතු මෝටර් වාහන මත සුබෝපබෝගී බද්ද -
 - (අ) 2019 මාර්තු මස 6 දින හෝ ඊට පසුව එළඹෙන දිනයක ශ්‍රී ලංකා රේගුවෙන් ඉවත් කරගනු ලබන අවස්ථාවේ දී, එකී වාහනය ආනයනය කරන තැනැත්තා විසින් රේගු අධ්‍යක්ෂ - ජනරාල්වරයා වෙත ගෙවනු ලැබිය යුතු ය.
 - (ආ) 2019 මාර්තු මස 6 දිනට පෙරාතුව ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද හෝ ශ්‍රී ලංකාවේ දී එකලස් කරන ලද නිශ්චිතව සඳහන් කරන ලද යම් මෝටර් වාහනයක් මත එම වාහනය සම්බන්ධයෙන් පළමු ලියාපදිංචි කිරීමේ සහතිකය නිකුත් කරනු ලබන අවස්ථාවේදී, එකී වාහනයේ ලියාපදිංචි අයිතිකරු විසින් මෝටර් වාහන කොමසාරිස් - ජනරාල්වරයා වෙත ගෙවනු ලැබිය යුතු ය.



4. මෙහි උපලේඛනයේ I වන II වන තීරුවල නිශ්චිතව දක්වා ඇති පරිදි මිල රක්ෂණ ගාස්තු හා ගැල් කුලී (මි. ර. ගැ) වටිනාකම හෝ කර්මාන්ත ශාලා මිල (නිෂ්පාදකයාගේ මිල) අදාළ පරිදි සුබෝපබෝගී බදු නිදහස් සීමාව ඉක්මවා යන සෑම නිශ්චිත මෝටර් රථයක් සඳහාම ඊට අනුරූපව එකී උපලේඛනයේ III වන තීරුවේ සඳහන් අනුපාතයට බද්ද අය කළ යුතු ය.

මෙම නියෝග වල අරමුණ සඳහා -

“සුබෝපබෝගී බදු නිදහස් සීමාව” යන්නෙන්, මෙම නියෝගයන් හි උපලේඛනයේ II වන තීරුවේ නිර්වචනය කර ඇති පරිදි මෝටර් වාහනයක මිල, රක්ෂණ ගාස්තු හා ගැල් කුලී (මි. ර. ගැ) වටිනාකම හෝ කර්මාන්තශාලා මිලෙහි (නිෂ්පාදකයාගේ මිලෙහි), අදාළ වන පරිදි, උපරිම සුබෝපබෝගී බදු නිදහස් වටිනාකම අදහස් වේ.

I	II	III
වාහන වර්ගය	සුබෝපබෝගී බදු නිදහස් සීමාව	අනුප්‍රමාණය (සුබෝපබෝගී බදු නිදහස් සීමාව ඉක්මවා යන ප්‍රමාණය මත අදාළ වේ)
ඩීසල්	රු. මිලියන 3.5	120%
පෙට්‍රල්	රු. මිලියන 3.5	100%
දෙමුහුන් ඩීසල්	රු. මිලියන 4.0	90%
දෙමුහුන් පෙට්‍රල්	රු. මිලියන 4.0	80%
විද්‍යුත්	රු. මිලියන 6.0	60%